

පුරාවිද්‍යා විෂය සඳහා වූ සේනක බණ්ඩාරනායක ප්‍රස්තකාල
වර්ගීකරණ ක්‍රමය

Senaka Bandaranayake library classification system for archaeology (SBC)

ප්‍ර. එච්. ඉනෝකා දිල්හානි¹

Abstract

Senaka Bandaranayake library classification system is based on the Library collection of the Postgraduate Institute of Archaeology (PGIAR), University of Kelaniya. It was introduced by Emeritus Professor Senaka Bandaranaike in 1987. It has formulated its own classification system to suit the needs of a small to medium scale library. Archaeology is a multi-disciplinary subject. Therefore the use of a general classification system was problematic when organizing a specialized collection, such as archaeology. The Dewey Decimal Classification (DDC) and the Universal Decimal Classification (UDC) are the most widely used classification systems in the world. It is observed that neither the DDC nor UDC is suitable to classify an archaeological collection of this nature. There is no other generally accepted scheme for a special collection such as archaeology. Therefore, Prof. Senaka Bandaranayake has decided to formulate its own classification scheme to serve the needs. This classification system is designed mainly for the purpose of organizing a collection of archeology and related subjects, giving priority to Sri Lanka. This makes it easier for the reader to access the information they need. For over 30 years, this classification system has been used by the Postgraduate Institute of Archaeology to organize their library collection. However, this classification has not been discussed in the field of Library Science in Sri Lanka. The main objective of this article is to introduce the Senaka Bandaranayake classification system for archaeology and to get suggestions and ideas from the library community.

Keywords: Library Classification; Subject classification; Archaeology; Sri Lanka

¹ප්‍රස්තකාලය, පුරාවිද්‍යා ප්‍රධාන් උපයි ආයතනය (කැලමීය විශ්වවිද්‍යාලය), කොළඹ 07.
email: libpgiar@kln.ac.lk

හැඳින්වීම

පුස්තකාල එකතු වර්ගිකරණයදී ඩිජිටල් දෙකම වර්ගිකරණය, විශ්ව දෙකම වර්ගිකරණය වැනි වර්ගිකරණ ක්‍රම හා විතය ඉතා සූලභය. නමුත්, විෂය විශේෂ එකතුවක් පවතින පුස්තකාල සඳහා මෙවැනි පොදු වර්ගිකරණ ක්‍රම යෝග්‍ය නොවන්නේ දීර්ඝ වර්ග අංක සැකසීමට සිදුවීම හා සූක්ෂම වර්ග අංක සැදීමට නොහැකි වීම ආදී ගැටුපු හේතුකාට ගෙනය. මෙමගින් කාර්යම්ප්ලයේ කාලය අපත් යාම සහ පායකයා වෙහෙසට පත් වීම නොවැලැක්විය හැකිය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පුස්තකාල එකතුව සංවිධානය කිරීමේදී මෙම ගැටුපුවට පැන තැගින. මේ සඳහා පොදු වර්ගිකරණ ක්‍රමයක් හා විත කිරීම මගින් එකතුව නිසි පරිදි සංවිධානය කිරීම අපහසු විය. එයට පිළියමක් ලෙස 1987දී මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා විසින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පුස්තකාල වර්ගිකරණ ක්‍රමය (PGIAR library classification system) නමින් වර්ගිකරණ ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී. මෙම වර්ගිකරණ ක්‍රමය මගින් පුරාවිද්‍යා විෂය ශේෂුවයේ සූක්ෂම විෂය පරියක් සඳහා වුවද තියමිත ස්ථානයක් ලබා දීම පහසු විය.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පුස්තකාල වර්ගිකරණ ක්‍රමය, කැලණීය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන (PGIAR) පුස්තකාල එකතුව පදනම් කරගතිමින් එහි අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් වුවකි. මෙහිදී, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂය ශේෂුවය මේ සඳහා පදනම් කරගෙන ඇත. ඩිජිටල් දෙකම වර්ගිකරණය, විශ්ව දෙකම වර්ගිකරණය වැනි පොදු වර්ගිකරණ ක්‍රම ලෙස්කයේ බහුවල හා විත වුවද මෙවැනි විෂය විශේෂ එකතුවක් වර්ගිකරණය කිරීම සඳහා සූදුසු සරල, පිළිගත් වර්ගිකරණ ක්‍රමයක් නොතිබේ. එබැවින් ඒ සඳහා සූදුසු වර්ගිකරණ ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය විය, එය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පුස්තකාල වර්ගිකරණ ක්‍රමයේ (PGIAR library classification system) ආරම්භය විය. එහි පුරෝගාමියා වූයේ පුරාවිද්‍යා හා මානවවිද්‍යා ශේෂුවයේ ප්‍රවීණයෙකු වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතුය. යුරෝපයේ උසස් අධ්‍යාපනයන් සමඟ ලැබූ අත්දැකීම් හා පුරාවිද්‍යාව, මානව විද්‍යාව හා ඉංජිනේරු හා සාහිත්‍ය පිළිබඳව ඔහුතුළ වූ හසළ දැනුම මේ සඳහා මහෙළකාරීව ඇත. විශේෂයෙන්ම එංගලන්තයේ බ්‍රිතාන්‍ය පුස්තකාලය, බ්‍රිතාන්‍ය කොතුකාගාරය හා නෙදරුලන්තයේ ලයිඩ් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය පරිහරණය සඳහන් කළ හැක. විශ්ව දෙකම වර්ගිකරණයේ මෙන්ම මෙම වර්ගිකරණයේ සූචිත්‍යත්වය වන්නේ එහි නිර්මාතා පුස්තකාලවේදියෙකු නොවැමයි. මෙම වර්ගිකරණය සකස් කිරීමේදී ඩිජිටල් වර්ගිකරණය, විශ්ව දෙකම වර්ගිකරණය, කොංග්‍රස් පුස්තකාල වර්ගිකරණය හා බිලිස් ගුන්පිටියාත්මක වර්ගිකරණය වැනි වර්ගිකරණවල ආභාෂය ලබා ඇත.

එහි මුළු සංස්කරණයේදී මානෙල් බණ්ඩාරනායක මහත්මියගේ පුස්තකාල වශ්තීයමය අත්දැකීම් හා පළපුරුද්ද මහත් පිටුවහලක් වී ඇත. එවක පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පුස්තකාලයේ පුස්තකාල උපදේශක ලෙස කටයුතු කළ පි.ඒ. පියසේන මහතාගේ දායකත්වයද මේ සඳහා ලැබේ ඇත. මෙම වර්ගිකරණයේ පළමු සංස්කරණය

1987දී හඳුන්වා දෙන ලදී. මෙහි දෙවන සංස්කරණයෙහා ක්‍රත්ත්වන සංස්කරණය 1995දී ද, 4 වන සංස්කරණය 1997දී ඩිනි විය. මෙම සංස්කරණයන් ඉදිරිපත් කිරීමට මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ට පූස්තකාල විද්‍යා කෙශ්තුයේ ප්‍රවීණයින්ගේ දායකත්වය ලැබේ ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ජේජ්‍ය සහකාර පූස්තකාලයාධිපතියක වූ එච්.ඩී. කුලතුංග මහත්මිය, එවකට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පූස්තකාලයේ වැඩිබලන සහකාර පූස්තකාලයාධිපති ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රමිලා ගමගේ මිය හා කැලණීය විශ්වවිද්‍යාලයේ හිටපු පූස්තකාලයාධිපති එල්. ඒ. ජයතිස්ස මහතාගේ දායකත්වය විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමානයේ හාවිත 5 වන සංස්කරණය ජේජ්‍ය පූස්තකාල උපදේශකවරියක වූ මානිල් සිල්වා මිය විසින් 2002 වසරේදී සංශෝධනයට ලක් කරන ලදී. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පූස්තකාල වර්ගිකරණය ලෙස එතෙක් හාවිතයේ පැවති මෙම වර්ගිකරණ ක්‍රමය 2007 දී, සේනක බණ්ඩාරනායක පූස්තකාල වර්ගිකරණ ක්‍රමය, SBC ලෙස එවක සහකාර පූස්තකාලයාධිපති ලෙස කටයුතු කළ නඩිකා රත්නබාහු මිය විසින් හඳුන්වා දෙන ලදී (රත්නබාහු, 2007). වසර 30කට අධික කාලයක් තුළ හාවිතයේ පවතින මෙම වර්ගිකරණයේ 5 වන සංස්කරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා සංස්කරණය වෙමින් පවති. මේ සඳහා ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ විෂය විශේෂයින්ගේ හා ප්‍රවීණ පූස්තකාලවේදීන්ගේ උපදේශක සහාය ලබා ගෙන ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට පුරාවිද්‍යාව වැනි විෂය කෙශ්තුයක් සඳහා වූ විශේෂ වර්ගිකරණ ක්‍රමයක අවශ්‍යතාවය ඉහළය. පුරාවිද්‍යාව සඳහා යෝගා වර්ගිකරණ ක්‍රමයක් මහාචාර්ය සේනක බණ්ඩාරනායක විසින් සකසා තිබුණද එය පූස්තකාල හාවිතය සඳහා ප්‍රවාරණය වී නොමැත. එබැවින් මෙවැනි විශේෂ වර්ගිකරණ ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය වර්තමානය වන විට පැන තැබූ ඇත.

Idrees (2012)ට අනුව බිං දුගම වර්ගිකරණය, කොංග්‍රස් පූස්තකාල වර්ගිකරණය හා විශ්ව දුගම වර්ගිකරණය පූස්තකාලවල එකතු සංවිධානය සඳහා ජාත්‍යන්තර හා බහුල වශයෙන් හාවිත වර්ගිකරණ ක්‍රම වේ. මෙම සියලු වර්ගිකරණ ක්‍රම හාවිත කිරීමේදී පහසුවන අතර පොදු එකතුන් සංවිධානය කිරීම සඳහා සුදුසු වේ. ඉස්ලාම් ධර්මයට අදාළ විෂය විශේෂ එකතුවක් සංවිධානය කිරීමේදී මෙවැනි පොදු වර්ගිකරණ ක්‍රම හාවිතය ඉතා ගැටලු සහගත බව පෙන්වා දී ඇත. ඇතැම් පූස්තකාල මේ සඳහා දැනට පොදු හාවිත වර්ගිකරණ ක්‍රමවේදයන් විස්තාරණය කර සකස් කරගත් ක්‍රමවේදයන් හාවිතා කරනු ලබන බව පෙන්වා දෙයි. මෙමගින් ඉස්ලාම් ධර්මය පිළිබඳ එකතුවක් සංවිධානය කිරීමට දියුණු කළ හැකි ඉතාමත් යෝගා වර්ගිකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

ආපුර්වේද විෂය හා සම්බන්ධ එකතුවක් සහිත පූස්තකාලවල එකතුව සංවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා වර්ගිකරණ ක්‍රම පිළිබඳව පර්යේෂණයක ප්‍රතිඵල අනුව, පොදු වර්ගිකරණ ක්‍රම යොදා ගනීමින් කිසියම් විෂය විශේෂ එකතුවක් සංවිධානය

කිරීමේදී විවිධ ගැටලු පැන නත්තා බව පෙන්වා දී ඇත. ඒවාට විසඳුම් ලෙස බොහෝ විෂය විශේෂ එකතුන් සහිත පූස්තකාල ඔවුන් විසින් සකස් කර ගත්තා ලද විද්‍යානුකුල නොවූ සම්මතයෙන් තොර කුමවේදයන් හාවිත කරනු ලබන බව Jamdade, et al., (2011) පෙන්වා දෙයි.

බොහෝ පූස්තකාලවල හාවිත වී ඇත්තේ බිවි දැනම වර්ගීකරණය හා කොංග්‍රස් පූස්තකාල වර්ගීකරණය වැනි කුමවේදයන්ය. මේ නිසා බොහෝ පූස්තකාලයාධිපතිවරු වෙනත් වර්ගීකරණ කුම තෝරාගැනීමට මැලි කමක් දක්වන බව Batley (2005) සඳහන් කරයි. නමුත් විෂය විශේෂීත එකතුවක් වර්ගීකරණය කිරීමේදී මෙවැනි පොදු වර්ගීකරණ කුම හාවිතා කිරීම ගැටලු සහගත වේ. කිසියම් විෂයක් ගැඹුරින් විශ්ලේෂණය කර වර්ග අංක සැකසීමට සිදු වේ. මෙහිදී දිර්ස වර්ග අංක ලබා දීමට සිදු වේ. මෙමගින් වර්ගීකාරකයා මෙන්ම උපයෝජකයාද අපහසුතාවයට පත් වන බව ඔහු පෙන්වා දෙයි.

ඩ්‍රීසියේ American School of Classical Studies ආයතන පූස්තකාලයේ ඇති පුරාවිද්‍යාව, වාග්චිවිද්‍යාව, ඉතිහාසය හා කලා ඉතිහාසය වැනි විෂයන්ගෙන් යුත් එකතුවක් සංවිධානය කිරීම සඳහා 1903 දී Theodore Woolsey Heermance නම් පූස්තකාලවේදියා විසින් සකස් කරන ලද ඔවුනට ආවේණික වූ වර්ගීකරණ කුමයක් හාවිත කරන ලද බව සඳහන් වෙයි. එනම්, විෂය විශේෂීත එකතුවක් වර්ගීකරණය කිරීමේදී හා සංවිධානය කිරීමේදී පොදු වර්ගීකරණ කුම හාවිත කිරීම ගැටලු සහගත බව ගත වර්ෂයකට පෙරද හඳුනාගෙන තිබේ (Mackay, 2003).

Scheerer and Hines (1974) ට අනුව ඇමරිකාවේ වෛද්‍ය විද්‍යා පූස්තකාල 941ක් අතරින් 589ක් National Library of Medicine Classification හාවිත කරනු ලබන බව දක්වයි. 1946 -1956 කාලය තුළ වෛද්‍ය විද්‍යා පූස්තකාල එකතුන් සංවිධානය කිරීම සඳහා විෂය විශේෂ වර්ගීකරණ කුම බොහෝ ප්‍රමාණයක් හාවිත කර ඇත. මේ අතර Boston Medical Library, Army Medical Library වර්ගීකරණ කුමවලට අමතරව එම පූස්තකාල විසින්ම සකස් කරගත්තා ලද වර්ගීකරණ කුම බොහෝමයක් හාවිත කර ඇති බව Bloomquist (1959) විසින් දක්වා ඇත.

සේනක බණ්ඩාරනායක පූස්තකාල වර්ගීකරණ කුමය

මෙම වර්ගීකරණය පුරාවිද්‍යාව හා ආස්‍රිත පූස්තකාල එකතුන් වර්ගීකරණය සඳහා සකස් කර ඇති අතර ශ්‍රී ලංකාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. මෙහිදී මිනු අංකනය යොදා ගෙන ඇත. එනම්, ඉංග්‍රීසි අක්ෂර මාලාව හා හින්දු අරාබි ඉලක්කම් හාවිත කෙරේ. පුරාවිද්‍යාව පිළිබඳ විෂය තොරතුරු අවශ්‍යතාවය මතු වන්නේ ප්‍රධාන වශයෙන් එහි භූගෝලීය කලාපය මූලික කරගනිමිනි. අනෙකුත් වර්ගීකරණ කුම එනම්,

කිව් දශම වර්ගීකරණය, විශ්ව දශම වර්ගීකරණය හා දෙතිත් වර්ගීකරණය විෂය මූලික කර ගනීමින් සකස් කර ඇති නමුත් මෙහිදී ඩුගෝලිය කළාපය ප්‍රධාන කර ඇත. වර්ග අංක ගොඩනගා ගැනීමේ අවස්ථාව පුළුල් කිරීම සඳහා දශම තිත හා ඉංග්‍රීසි කුඩා අකුරු (simple letters) දෙකකින් යුත් කේත කුමයක් හාවිත කෙරේ. එසේම අලුතින් බිජිවන විෂයන් සඳහා වර්ග පංති හිස්ව තබා ඇත. පුරාවිද්‍යා විෂය කෙළේතුය විශ්ව යුනයේ සියලු විෂයන් සමග සම්බන්ධතාවයක් දක්වන බැවින් එවැනි විෂය කෙළේතුයන් සංවිධානය සඳහා තිද. BZ –Archaeology specialized disciplines යටතේ අවකාශය සලසා ඇත.

ප්‍රධාන වර්ග පංති

වර්ගීකරණ පද්ධතිය ගුණාත්මක බව හා ජීවමාන බව ආරක්ෂා වන්නේ එම වර්ගීකරණ පද්ධතියේ තිබෙන ප්‍රධාන ලක්ෂණ නැතහොත් මූලිකාංග මතය (ජයතිස්ස, 2011). මෙම වර්ගීකරණය එවැනි මූලිකාංග බොහෝමයකින් යුත්තය. මෙහි වර්ගීකරණ පද්ධතිය හැඳින්වීම, ප්‍රධාන වර්ග පංති, උපලේඛනය, අංකනය, අනුක්‍රමණිකාව හා වර්ගීකරණය සඳහා උපදෙස් යන අංගවලින් යුත්තය.

වර්ගීකරණය ප්‍රධාන වශයෙන් මූලික කොටස් තුනකින් දැක් වේ.

A- පොදු විෂය - කිසියම් ඩුගෝලිය කළාපයකට හෝ රටකට අයත් තොවන, පුරාවිද්‍යාව හා ආසුනු විෂයන්හැර අනෙක් සියලු විෂයයන් මේ යටතේ කාණ්ඩා ගත කෙරේ.

B- පුරාවිද්‍යාව - කිසියම් කළාපයකට හෝ රටකට තොවැටෙන පුරාවිද්‍යාව පිළිබඳ අන්තර්ගත සියලුම කානීන්, එනම්, පුරාවිද්‍යාවේ දිල්පීය කුම, පරිසර පුරාවිද්‍යාව, එතිනාසික පුරාවිද්‍යාව, ගුනක විද්‍යාව, අනිලේඛන, මානව පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, හා කොඩුකාගාර විද්‍යාව මේ යටතට අයත් වේ. එමෙන්ම, කළාව, වාස්තුවිද්‍යාව, මුරිනි දිල්පාය, සංස්කෘතිය අධ්‍යායනය, වැනි විෂයන්ට අමතරව කාර්මික පුරාවිද්‍යාව හා සාර්ථක පුරාවිද්‍යාව ආදියද මෙයට අයත් වේ. මෙම විෂය පුළුල් පරාසයක විහිදී ඇත.

C - ප්‍රාදේශීය කළාපයන් හා රටවල් - කිසියම් කළාපයකට හෝ රටකට හෝ අයත් යැයි සැලකිය නැකි පොදු හා පුරාවිද්‍යාත්මක කානීන් මේ යටතේ කාණ්ඩාගත කෙරේ. එනම්, A පොදු විෂය සහ B පුරාවිද්‍යාවයන කාණ්ඩා දෙකෙහි විෂයන් සමග C කළාපය හෝ රට ඒකාබද්ධ කිරීමට ඉඩ සැලසයි. මෙහිදී පාදක කොට ගත් මූලධර්මය වන්නේ පුරාවිද්‍යායුයෙන් පොදුවේ ඩුගෝලිය කළාපය පදනම් කර තොරතුරු සෙවීමට පෙළම්මයි. මෙම වර්ගීකරණය හාවිත කිරීමේදී වර්ගීකරණයට අදාළ පුරාවිද්‍යා විෂය කෙළේතුයන් (archaeology related disciplines) පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වේ.

A හා B යන ප්‍රධාන වර්ග පන්ති දෙකම උප පන්ති වලට ද බෙදේ. උපප්‍රධාන වර්ග පන්තිය ඉංග්‍රීසි අකුරු කුතෙන් සමන්විත වන අතර, දශම තිත භාවිතා කොට තවදුරටත් පූජාල් කර ඇත.

ප්‍රධාන වර්ග පංති සාර්ථකය

සාමාන්‍ය කෘති (A)	කලාපය	
AA සාමාන්‍ය කෘති	5000	යුරෝපය
AB ආගම්	6000	මිශ්නියාව
AC දරුණුනය	7000	වෙනත්
AD ඉතිහාසය හා ශිෂ්ටාචාරය		
AE කලාව		
AF භාෂාව හා සාහිත්‍ය		
AG ගණීතය හා සංඛ්‍යාතය		
AH සමාජීය විද්‍යා		
AI භුගෝල විද්‍යාව		
AJ ස්වභාවික විද්‍යාව		
AK ව්‍යවහාරික විද්‍යාව		

පුරාවිද්‍යාව (B)

BA සාමාන්‍ය කෘති
BB ඉතිහාසය හා නාෂාය
BC ශිල්පීය කුම
BD සංරක්ෂණය
BE පරිසර විද්‍යාව
BF ප්‍රාග් ඉතිහාසය
BG මූල ඉතිහාසය
BH එෂ්ටිහාසික පුරාවිද්‍යාව
BI කලා, ගැහනිර්මාණ ශිල්පී
BJ ඉතිහාසය හා පුරාවිද්‍යාව
BK සංස්කෘතිය
BZ විශේෂිත විෂයන්

ප්‍රාදේශීය කලාප (C)

1000	අලිකාව
2000	අැමරිකාව
3000	ආසියාව
4000	ඩුලීය

උපලේඛනය (Schedule)

වර්ගිකරණ පද්ධතියේ අඩංගු වන සමස්ත විෂය ලැයිස්තුව උපලේඛනයයි. සියලුම ප්‍රධාන විෂයන්, රේට අදාළ උපවිෂයයන් හා සූක්ෂම විෂයයන් මෙම ලේඛනයේ සඳහන් වේ. උපලේඛනය තුළ ප්‍රධාන වර්ග පංති අනුතුමයකට අනුව සංවිධානය කර ඇත. අලුතින් බිජිවන විෂයන් සඳහා අදාළ ස්ථාන හිස්ව (හිදුස් විශුක්තිය) තබා ඇත. නිදසුන් ලෙස:

AB	RELIGION	SUMMARY OF CLASSES
ABA	Religion – general	
ABB	Comparative religion	
ABC	Primitive religions	
ABD	Archaic religion	
ABE	Living religion	
ABE.Bu	Buddhism -General	
ABE.Bu.Ca	Canonical texts/ commentaries	
ABE.Bu.Hi	History Buddhism and life of Buddha	
ABE.Bu.Mo	Monasticism and clergy	
ABE.Bu.Ph	Philosophy, Doctrine	
ABE.Bu.Ri	Rituals	
ABE.Bu.So	Sociology of Buddhism	
ABE.Bu.In	Institutions, Temples	
++ Same system of division as in ABE.Bu should be applied to other living religions if there is sufficient material in the collection to merit subdivision.		
ABE.Ch	Christianity	
ABE.Cn	Confucism	
ABE.Hi	Hinduism	
ABE.Ja	Jainism	
ABE.Ju	Judaism	
ABE.Ta	Taoism	
ABF	Religious institutions - non specific	
ABG	Religious ritual, symbolism - non specific	
ABH	Sociology of religion – non specific	
ABI	Mythology- General	

BB	ARCHAEOLOGICAL THEORY AND HISTORY
BBA	General works
BBB	Archaeological theory and methods
BBC	Archaeological history
BBD	Cognitive archaeology
BC	TECHNIQUES
BCA	Archaeological techniques – general
BCB	Data generative techniques
BCB.Do	Documentation techniques- Archaeological photography, aerial photography, photogrammetry, drawing and illustration, photo documentation.
BCB.Ex	Excavation
BCB.Pr	Prospecting techniques
BCB.Su	Survey, Field survey etc.
BCC	Classificatory techniques
BCD	Analytical techniques
BCD.Da	Data processing, mathematics and archaeology etc.
BCD.La	Laboratory analytical techniques, Physical & Chemical etc.
BCE	Chronometric techniques (i.e. all science based dating techniques, geological, botanical, physical and chemical etc.)
BCF	Publication, report writing etc

වතු (Table)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය යුග බෙදීම සඳහා විශේෂ වතුයක් හාටිත කර ඇත. මෙමගින් ඉතිහාස කාල වකවානුව අනුව එකතුව වචාත් සාර්ථකව සංවිධානය කළ හැක.

SPECIAL TABLE FOR INDIVIDUAL COUNTRIES

SRI LANKA

3608	AD	History and civilization
3608	ADA	General
	++++	For prehistoric period see BF
3608	ADB	Early historic period (Early and Middle and Sigiriya periods)
3608	ADC	Middle historic period (Late Anuradhapura and Polonnaruwa period)
3608	ADD	Later historic period (1) Period of shifting capitals
3608	ADE	Later historic period (2) Kotte period

අංකනය

අංකනයේදී හිත්දු අරාලි අංක මාලාව, ඉංග්‍රීසි අක්ෂර මාලාවේ ලොකු අකුරු (Capital letters) ප්‍රධාන වර්ගපාඨකි සඳහා භාවිත කෙරෙන අතර අක්ෂර දෙකකින් යුත් කේත ක්‍රමය සඳහා කුඩා අක්ෂර (simple letters) භාවිත කෙරේ.

A හා B වර්ග පාඨකි සඳහා ඉංග්‍රීසි අකුරු පමණක් භාවිත කෙරේ. ඉංග්‍රීසි අක්ෂර මාලාවේ පිළිවෙළ අනුගමනය කරමින් උපකොටස්වලට බෙදේ. A හා B යන ප්‍රධාන විෂය කාණ්ඩ දෙක පූළුල් විෂය කේතුයන්ට බෙදීම දෙවන අංකය මගින් සිදු වේ. එය තවදුරටත් ව්‍යාප්ත කිරීම තුන්වන අකුරින් පෙන්වයි. නිදසුන් ලෙස

B - Archaeology

BC - Techniques

BCB - Data generative techniques

BCD - Analytical techniques ආදි වශයෙනි.

තවදුරටත් උපබෙදුම් අවශ්‍ය වූ විට ප්‍රධාන වර්ග අංකයට පසු දෙම තිත භාවිත කර ඇංකනයේ ප්‍රසාරණය සිදු කරයි. දෙම තිතට පසුව අකුරු දෙකේ කේත ක්‍රමයක් භාවිත කිරීමෙන් එම විෂය තවදුරටත් විශ්ලේෂණය කරයි.

BCB - Data generative techniques

BCB.Do - Documentation techniques

BCB.Ex- Excavation

BCB.Pr- Prospecting techniques

C වර්ග පාඨකි, භුගෝලීය කළාපය හෝ රටවල් සඳහා සංඛ්‍යා හතරකින් යුත් අංකයක් ලබා දී ඇතේ. තවදුරටත් විශ්ලේෂණයක් අවශ්‍ය වූ විට අංක බෙදීමක් මගින් විස්තාරණය කර ඇතේ.

නිදසුන් ලෙස

1000 අප්‍රිකාව

2000 ඇමරිකාව

3000 ආසියාව

3600 දකුණු ආසියාව

3603 ඉන්දියාව

3608 ශ්‍රී ලංකාව

විෂය හා භුගෝලීය කළාපය බද්ධ වූ අවස්ථාවකදී, පළමුව භුගෝලීය කළාපය හෝ රට සමග එහි විෂය සංකේත අංකය ඒකාබද්ධ කෙරේ.

නිදසුන් ලෙස

ශ්‍රී ලංකාවේ ගෘහ නිරමාණ ශිල්පය

3608 BIC

අප්‍රිකාවේ ඉතිහාසය

1000 ADA

එක් විෂයකට වඩා වැඩි අවස්ථාවලදී ප්‍රධාන විෂය යටතේ වර්ග කිරීම සිදු වේ. එනම් පුරුල්ව සාකච්ඡා වන විෂය යටතේ වර්ග කෙටි. එකිනොකට සම්බන්ධතාවක් නොදක්වන විෂයන් යටතේ ඇති විට පළමුව සාකච්ඡා වන විෂය යටතේ වර්ග කරයි. අක්ෂර කේත හාවිත කිරීමේ (two letter code) විෂය දිර්ජයේ (Subject heading) හෝ මූර් පදයෙහි (keyword) මූල් අක්ෂර දෙක හාවිත කරයි. නිදසුන් ලෙස

BC	- Techniques
BCB	- Data generative techniques
BCB.Do	- Documentation techniques
BCB.Ex	- Excavation

මෙම වර්ගීකරණය, එකතුවේ සංවර්ධනය හා විෂයෙහි වර්ධනයන් සමඟ කවදුරටත් විස්තරණය කළ හැකි ආකාරයට සකස් කර ඇත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇත. පොත් රාක්කගත කිරීමද මෙම අනුපිළිවෙළටම සිදු වේ. මෙබඳ වර්ගීකරණ ක්‍රමයක් ප්‍රස්තකාලය සඳහා හාවිත කිරීමට හේතු වී ඇත්තේ පුරාවිද්‍යාව කළාපීය, රටවල් හෝ ප්‍රදේශ අනුව අධ්‍යයනය කරනු ලබන විෂයක් වීමය. මේ නිසා විෂයට අදාළ ප්‍රකාශන කරා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ඇත.

විශේෂ ලක්ෂණ

පුරුල් විෂයක් කෙටි කර දැක්වීම, සරල වීම, නම්තාවය, පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාව හා අංකනයේ ප්‍රසාරණීයතාව වැනි අංකනයක තිබිය යුතු සියලුගුණාංශ මෙහි අන්තර්ගතය. මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ වර්ග අංක සකස් කිරීමට අවශ්‍ය නොවීමයි. සියලුම විෂයන් නිරාවරණය වන පරිදි වර්ග අංක දක්වා ඇත. වර්ගීකරණයේ නිර්මාතාවරයා එම විෂය කෙශ්තුයන් පිළිබඳ මනා දැනුමකින් යුත්ත වීම මෙයට හේතු වී ඇත.

අංකය සරල වීම හා ස්මානි සහායක සහිත වීම සඳහා නිදසුනක් ලෙස

Prehistoric Indian rock paintings

DDC(21)-759.01130954

SBC -3603 BFC

Inscription of Ceylon

DDC (21) – 417.5493

SBC –3608 BJB

විෂය සන්දර්භය අනුව එයට සූදුසු අංකය තෝරාගැනීම කළ හැක. මෙහිදී වර්ගකාරකට පුරාවිද්‍යාව හා ඒ ආශ්‍රිත විෂයන් පිළිබඳව දැනුම, වර්ගීකරණය හාවිතය පහසු කරවයි. විශේෂ ප්‍රස්තකාලයක ප්‍රස්තකාලයාධිපතිවරයෙකු හැමවිටම ප්‍රස්තකාලවිද්‍යා විෂය කෙශ්තුය පිළිබඳව මෙන්ම අදාළ විෂය පිළිබඳවද දනුමින් යුතු බව මහාවාරය සේනක බණ්ඩාරනායකයන්ගේ අදහස විය. ඒ බව මෙම වර්ගීකරණ ක්‍රමය මගින්ද පැහැදිලි වේ.

මෙම වර්ගීකරණ ක්‍රමය ප්‍රධාන වගයෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් පුරාවිද්‍යාව හා ආශ්‍රිත විෂය එකතුවක් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇත. ශ්‍රී

ලංකාවේ ඉතිහාස වකුය පරීක්ෂා කිරීමේදී මෙය පැහැදිලි වේ. ඉතිහාස යුග බෙදීම් අප රටට ගැලපෙන ආකාරයට සකස් කර ඇත. වෙනත් තුශේලිය කළාපයකට වුවද එම අවශ්‍යතාවන්ට අනුකූලවන පරිදි වෙනස්කම් සිදු කර හාවිත කළ හැක.

සමාලෝචනය

බොහෝ විෂය විශේෂී ප්‍රස්ථකාල ඔවුන්ගේ එකතුව සංවිධානය කිරීම සඳහා එම විෂයට ආවෙශීක වූ විශේෂ වර්ගිකරණ ක්‍රම හාවිත කරයි. එවැනි වර්ගිකරණ ක්‍රම රාඛියක් දැනට හාවිතයේ පවතී. US Geological Survey Library Classification System, National Library of Medicine Classification එවැනිනිදුසුන් කිපයකි. පුරාවිද්‍යා විෂය එකතුවක් සාර්ථක ලෙස සංවිධානය කළ හැකි වර්ගිකරණයක් ලෙස සේනක බණ්ඩාරනායක වර්ගිකරණ ක්‍රමය හැඳින්වීය හැක.

සිදුම් විෂය කෙෂ්ටයක් සඳහා වුවද නිශ්චිත වර්ග අංකයක් ලබා දීම තුළින් එකතුව සාර්ථකව සංවිධානය කිරීමේ හැකියාව ඇත. එමගින් විෂය විසිරි යාම වලක්වා ගත හැකි අතර යම් විෂයක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ හැකියාවද ලැබේ. මෙනිසා පාඨකයාට තමන්ට අවශ්‍ය තොරතුර වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබේ ඇත. වර්තමානයේ පුරාවිද්‍යා පැශ්වාන් උපාධි ආයතන ප්‍රස්ථකාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රස්ථකාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රස්ථකාලය හා එහි ගාබා ප්‍රස්ථකාල ඉතා සාර්ථක ලෙස ඔවුන්ගේ එකතුව සංවිධානය කිරීම සඳහා මෙම වර්ගිකරණ ක්‍රමය හාවිත කරයි. මෙම වර්ගිකරණය වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට සකස් කර ඇති අතර මේ වන විට 5 වන සංස්කරණක් දක්වා වර්ධනයට ඇත.

(2020 මාර්තු 02 දිනට යෙදෙන සම්මානිත මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ 5වන ගුණානුස්මරණය වෙනුවෙනි.)

ග්‍රන්ථ නාමාවලිය

Batley, S. (2005). *Classification in theory and practice*, Oxford: Chandos Publication.

Bllomquist, Harold (1959). Cataloguing and classification of the Medical library materials: 1946-1956, ten years of progress and problems. *Bulletin of Medical Library Association*, 47 (2). 144-164

Idrees, Haroon (2012). Library classification systems and organization of Islamic knowledge current global scenario and optimal solution. *Library Resources and Technical Services*, 56 (3). 171-182

Jamdade, M.L., Pramila M.L. and Panage, B. M. (2011). Classification schemes in Ayurved College libraries Maharashtra: a study. *Indian Streams Research Journal*, (1) V.

MacKay, Camilla (2003). Classification of a classical studies library in Greece and the changing nature of classical scholarship in the twentieth century. *Cataloguing and Classification Quarterly*, 23 (2). 31-43

NLM Classification (2017).Retrieved from https://www.nlm.nih.gov/class/terms_cond.html

Physics and astronomy classification scheme (PACS) 2008. Retrieved from <http://www.global-sci.org/jams/authors/pacs2008.pdf>

Rathnabahu, R.M. (2010) SBC classification for PGIAR Library. SOSAA 3rd International Congress. Kelaniya: University of Kelaniya.

Scheerer, G. and Hiness, L. E. (1974). Classification systems used in medical libraries. *Bulletin of Medical Library Association*, 62 (3). 273-280

Senake Bandaranayake Classification Manual (1997). Colombo: PGIAR

අලහකෝන්, උදිත (2002). සිව් දැම වර්ගීකරණය. ගම්පහ : කර්තා

ගමගේ, ප්‍රමිලා (1996). පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ප්‍රස්තකාලය. ප්‍රස්තකාල ප්‍රවාන්ති ජුලි- සැප්. එ. 20-23

ජයතිස්ස, එල්. එ. (2011). ප්‍රස්තකාල වර්ගීකරණ ප්‍රවේශය. කොළඹ : එස්. ගොඩගේ

බස්නායක, එච්. වී. සහ හෙට්ටිගේ, උදා (1992). පුරාවිද්‍යා ප්‍රවේශය. කොළඹ: එස්. ගොඩගේ

ලංකගේ, ජයසිර (1989). වර්ගීකරණ ප්‍රවේශය හා සිව් දැම වර්ගීකරණය හාවිතය. කොළඹ : එස්. ගොඩගේ

සතිජා, එම්. එ. (2011). සිව් දැම වර්ගීකරණය වර්ගීකරණයේ න්‍යාය හා භාවිතය (පියදාස රණසිංහ පරි.). කඩවත: කලර් ක්‍රියේෂන්